

සෙලාන් බැංකුව පීච්ච්සි මූල්‍ය වාර්තාව

2025 ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා



විස්තීර්ණ ආදායම් ප්‍රකාශය						රු.'000
	බැංකුව ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා			බැංකුව ජුනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා		
	2025	2024	වෙනස %	2025	2024	වෙනස %
	39,419,140	43,945,769	(10.30)	19,935,740	21,248,272	(6.18)
පොලී ආදායම	21,657,006	25,355,724	(14.59)	10,760,202	12,029,427	(10.55)
අඩු කළා: පොලී වියදම්	17,762,134	18,590,045	(4.45)	9,175,538	9,218,845	(0.47)
ඉදිරි පොලී ආදායම						
ඉදිරි ගාස්තු සහ කොමිස් ආදායම	4,316,001	3,738,902	15.43	2,224,775	1,901,737	16.99
වෙනත් මෙහෙයුම් ආදායම	1,035,682	950,416	8.97	455,254	451,905	0.74
මුළු මෙහෙයුම් ආදායම	23,113,817	23,279,363	(0.71)	11,855,567	11,572,487	2.45
අඩු කළා: හානිකරණ පිරිවැය	490,956	2,955,665	(83.39)	229,159	1,400,196	(83.63)
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය	5,801,136	5,371,741	7.99	2,995,474	2,653,604	12.88
අඩු කළා: අනෙකුත් පිරිවැය	5,456,842	5,016,552	8.78	2,899,949	2,608,807	11.16
බදු පෙර මෙහෙයුම් ලාභය	11,364,883	9,935,405	14.39	5,730,985	4,909,880	16.72
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු	5,876,181	5,377,075	9.28	3,002,968	2,646,576	13.47
කාලච්ඡේදය සඳහා ලාභය	5,488,702	4,558,330	20.41	2,728,017	2,263,304	20.53
කාලච්ඡේදය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම, ඉදිරි බදුවලට පසු	1,716,750	127,332	1,248.25	1,587,926	(187,375)	947.46
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	7,205,452	4,685,662	53.78	4,315,943	2,075,929	107.90
	සමුහය ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා			සමුහය ජුනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා		
	2025	2024	වෙනස %	2025	2024	වෙනස %
	39,446,053	43,978,069	(10.31)	19,948,533	21,262,341	(6.18)
පොලී ආදායම	21,494,741	25,192,753	(14.68)	10,679,050	11,948,523	(10.62)
අඩු කළා: පොලී වියදම්	17,951,312	18,785,316	(4.44)	9,269,483	9,313,818	(0.48)
ඉදිරි පොලී ආදායම						
ඉදිරි ගාස්තු සහ කොමිස් ආදායම	4,314,628	3,738,238	15.42	2,223,440	1,901,146	16.95
වෙනත් මෙහෙයුම් ආදායම	954,158	895,079	6.60	474,064	375,384	26.29
මුළු මෙහෙයුම් ආදායම	23,220,098	23,418,633	(0.85)	11,966,987	11,590,348	3.25
අඩු කළා: හානිකරණ පිරිවැය	490,956	2,955,665	(83.39)	229,159	1,400,196	(83.63)
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය	5,827,531	5,398,509	7.95	3,009,421	2,665,577	12.90
අඩු කළා: අනෙකුත් පිරිවැය	5,513,785	5,089,127	8.34	2,927,634	2,643,072	10.77
බදු පෙර මෙහෙයුම් ලාභය	11,387,826	9,975,332	14.16	5,800,773	4,881,503	18.83
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු	5,921,539	5,424,357	9.17	3,025,120	2,671,758	13.23
කාලච්ඡේදය සඳහා ලාභය	5,466,287	4,550,975	20.11	2,775,653	2,209,745	25.61
ලාභය බේදි යන ආකාරය:						
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය	5,442,913	4,538,267	19.93	2,763,596	2,210,662	25.01
සුළු කොටස්හිමියන්ගේ අයිතිය	23,374	12,708	83.93	12,057	(917)	1,414.83
කාලච්ඡේදය සඳහා ලාභය	5,466,287	4,550,975	20.11	2,775,653	2,209,745	25.61
කාලච්ඡේදය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම, ඉදිරි බදුවලට පසු	1,719,152	141,271	1,116.92	1,590,348	(185,185)	958.79
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	7,185,439	4,692,246	53.13	4,366,001	2,024,560	115.65
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම බේදි යන ආකාරය:						
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය	7,161,457	4,675,519	53.17	4,353,331	2,024,923	114.99
සුළු කොටස්හිමියන්ගේ අයිතිය	23,982	16,727	43.37	12,670	(363)	3,590.36
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	7,185,439	4,692,246	53.13	4,366,001	2,024,560	115.65

තෝරාගත් කාර්ය සාධක දර්ශක				
අයිතම	බැංකුව		සමුහය	
	30.06.2025	31.12.2024	30.06.2025	31.12.2024
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය (රු. මිලියන)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධය	64,495	66,565	65,516	67,793
ප්‍රථම පෙළ ප්‍රාග්ධනය	64,495	66,565	65,516	67,793
මුළු ප්‍රාග්ධනය	82,708	86,837	83,729	88,064
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 7.00%)	13.14	14.25	13.32	14.50
ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 8.50%)	13.14	14.25	13.32	14.50
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 12.50%)	16.85	18.59	17.03	18.84
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (%) (අවම අවශ්‍යතාවය - 3.00%)	7.48	8.16	7.59	8.30
නියාමන ද්‍රවශීලතාවය අවශ්‍යතාවය				
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%)				
රුපියල් - (අවම අවශ්‍යතාවය - 100%)	306.44	415.75		
සියලුම මුදල් - (අවම අවශ්‍යතාවය - 100%)	295.22	491.37		
ඉදිරි ස්ථාවර අරමුදල් අනුපාතිකය (%) (අවම අවශ්‍යතාවය - 100%)	136.35	144.76		
වත්කම්වල ගුණාත්මකභාවය (ණය කළමේ ගුණාත්මකභාවය)				
හානිකරණ ණය (තෙවන අදියර) සඳහා මුළු ණය අනුපාතිකය (%)	1.76	2.10		
හානිකරණය (තෙවන අදියර) තෙවන අදියර සඳහා ණය අනුපාතිකය (%)	81.82	80.90		
ආදායම් හා ලාභදායිතාවය				
ඉදිරි පොලී ආන්තිකය (%)	4.52	4.90		
වත්කම් මත ප්‍රතිලාභය (බදුවලට පෙර) (%)	2.15	2.14		
ස්කන්ධය මත ප්‍රතිලාභය (%)	15.29	15.35		
පිරිවැය සහ ආදායම් අනුපාතය (%)	48.71	47.05		
අතිරේක තොරතුරු				
ණය ශ්‍රේණිගත කිරීම (Fitch)	A+ (lka)	A+ (lka)		
සේවක සංඛ්‍යාව	3,250	3,211		
ගාඩා සංඛ්‍යාව	170	170		

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය						රු.'000
	බැංකුව			සමුහය		
	30.06.2025 දිනට	31.12.2024 දිනට	වෙනස %	30.06.2025 දිනට	31.12.2024 දිනට	වෙනස %
	(විගණනය කළ)			(විගණනය කළ)		
වත්කම්						
මුදල් සහ මුදල්වලට සමාන දෑ	21,909,287	17,384,396	26.03	21,909,327	17,384,436	26.03
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්‍යත්	7,985,775	8,719,115	(8.41)	7,985,775	8,719,115	(8.41)
බැංකු හා මූල්‍ය ආයතනයන්හි ජේෂ්‍යත්	28,447,676	50,156,002	(43.28)	28,447,676	50,156,002	(43.28)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	25,512	17,398	46.64	25,512	17,398	46.64
ලාභය හෝ අලාභය තුළින් හඳුනාගත් මූල්‍ය වත්කම්	14,073,582	21,454,098	(34.40)	14,073,582	21,454,098	(34.40)
ක්‍රමිකෘති පිරිවැයට මූල්‍ය වත්කම්						
- ණය සහ අත්තිකාරම්	494,034,933	462,950,751	6.71	494,034,933	462,950,751	6.71
- ණය සහ වෙනත් උපකරණ	128,753,744	136,224,930	(5.48)	128,815,954	136,314,858	(5.50)
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග කරන සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	89,195,810	56,248,530	58.57	89,571,341	56,615,939	58.21
පරිපාලිත සමාගම්වල රඳවන ආයෝජන	1,153,602	1,153,602	-	-	-	-
දේපළ, පිරිසහ හා උපකරණ	5,009,536	5,100,594	(1.79)	7,805,860	7,923,121	(1.48)
බදු වත්කම්	-	205,963	(100.00)	-	-	-
වෙනත් වත්කම්	21,606,451	20,074,460	7.63	20,078,316	18,531,459	8.35
මුළු වත්කම්	812,195,908	779,689,839	4.17	812,748,276	780,067,177	4.19
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	8,756,823	8,141,795	7.55	8,756,823	8,141,795	7.55
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	11,244	809	1,289.86	11,244	809	1,289.86
ක්‍රමිකෘති පිරිවැයට මූල්‍ය වගකීම්						
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	670,125,332	646,817,333	3.60	670,125,332	646,817,333	3.60
- වෙනත් ණය ගැසුම්	1,540,493	1,485,675	3.69	1,540,493	1,485,675	3.69
නිකුත් කළ ණය සුරැකුම්පත්	24,091,617	25,128,383	(4.13)	24,091,617	25,128,383	(4.13)
බදු වගකීම්	3,606,956	1,489,697	142.13	4,328,937	1,979,772	118.66
වෙනත් වගකීම් හා ප්‍රතිපාදන	28,594,285	26,137,675	9.40	25,296,236	22,837,598	10.77
මුළු වගකීම්	736,726,750	709,201,367	3.88	734,150,682	706,391,365	3.93
ස්කන්ධය						
ප්‍රකාශිත ප්‍රාග්ධනය	21,693,370	21,693,370	-	21,693,370	21,693,370	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	3,383,537	3,383,537	-	3,383,537	3,383,537	-
රඳවාගත් ඉපැයුම්	44,785,221	41,525,916	7.85	45,574,105	42,360,589	7.59
අනෙකුත් සංචිත	5,607,030	3,885,649	44.30	6,890,597	5,167,422	33.35
කොටස්කරුවන්ගේ මුළු අයිතිය	75,469,158	70,488,472	7.07	77,541,609	72,604,918	6.80
සුළු කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	1,055,985	1,070,894	(1.39)
මුළු ස්කන්ධය	75,469,158	70,488,472	7.07	78,597,594	73,675,812	6.68
මුළු ස්කන්ධය හා වගකීම්	812,195,908	779,689,839	4.17	812,748,276	780,067,177	4.19
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	254,698,868	180,816,364	40.86	254,703,209	180,821,071	40.86
සහතික කිරීම						
මෙම වාර්තාවල අඩංගු තොරතුරු 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව සකස් කර ඇති බව සහතික කරමි.						
(අත්සන් කළේ)				(අත්සන් කළේ)		
ශාසන ජයසේකර				රමේෂ් ජයසේකර		
සහකාර සාමාන්‍යාධිකාරී - මූල්‍ය				අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී		
පහත අත්සන් කළ සෙලාන් බැංකුවේ සභාපති, අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී වන අප පහත දෑ සඳහා සහතික වෙමු.						
අ) ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුකූලව සකස් කර ඇත.						
ආ) මෙම වාර්තාවල අඩංගු තොරතුරු විගණනය කළ ලෙස දක්වා නොමැති නම් බැංකුව සහ සමූහයේ විගණනය නොකළ ගිණුම් වාර්තාවලින් උපුටා ගන්නා ලදී.						
(අත්සන් කළේ)				(අත්සන් කළේ)		
විනිසුරු, ජනාධිපති නිතිඥ බුවනෙක අළුවිහාරේ				රමේෂ් ජයසේකර		
සභාපති				අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී		
2025 ජූලි 29						
කොළඹ දි						